

කුඹල් කර්මාන්ත කරුවන්ගේ සමාජ තත්ත්වය පිළිබඳ විමර්ශනය

කේ. ඩී. ඒ. ගුණරත්න
විශේෂවේදී තෙවන වසර
ඉතිහාසය අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
dinushi.arunila44@gmail.com

සංකේපය

මෙම කර්මාන්තය හස්ත කර්මාන්තයක් මෙන්ම ගෘහස්ථ කර්මාන්තයක් ලෙස ද හැඳින්විය හැකි වේ. කුඹල් හෙවත් මැටි කර්මාන්තය පිළිබඳ සාධක මෙහෙලනික යුගයේ සිටම දක්නට ලැබේ. එනම් අනුරාධපුර ගෙඩිගේ ආශ්‍රිත කැණීම් තුළින් මෙරට පැරණිතම මැටි බඳුන් හමුවීමත් පොම්පරිප්පුව, ඉබ්බන්කටුව වැනි ප්‍රසානභූමි තුළින් මැටි බඳුන් හමුවීම මගින් පැහැදිලි වන්නේ ලාංකීය ඉතිහාසය ආරම්භ වීමට පෙර මෙරට පැවති ප්‍රධාන කර්මාන්තයක් ලෙස කුඹල් කර්මාන්තය පැවති බවයි. ඒ අනුව ආර්ය සංක්‍රමණවලට පෙර මෙරට ජනයා මැටි ආශ්‍රිත නිර්මාණ සිදු කිරීමට දැන සිටි බවත්, මධුරාපුර පිරිසගේ සංක්‍රමණය තුළින් මෙන්ම ප්‍රධාන ලෙස ශ්‍රී මහා බෝධි ආගමනයත් සමඟ කුඹල් ශ්‍රේණිත්ගේ පැමිණීම තුළින් ප්‍රාථමික වශයෙන් දැන සිටි මෙම කුඹල් කර්මාන්තය පිළිබඳව මනා දැනුමක් සහිතව සංවිධානය වූ බව මූලාශ්‍රය තුළින් පැහැදිලි වේ. කුඹල් කර්මාන්තය ගෘහආශ්‍රිත මෙන්ම ගොඩනැගිලි අමුද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගැනුණි. ප්‍රධාන ලෙස උච්ච වූ කර්මාන්තය හැඳින්විය හැකි අතර අනුරාධපුර යුගය තුළ මෙම කර්මාන්තය වඩාත් ප්‍රසිද්ධියක් දරූ කර්මාන්තයක් ලෙස හැඳින්විය හැකි වේ.

මෙම පර්යේෂණය තුළින් අනුරාධපුර යුගය තුළ කුඹල් කර්මාන්තය සංවිධානය වීමේ දී එම කර්මාන්තයේ යෙදුණ පුද්ගල කොට්ඨාසයන් නැතහොත් එම කුල ශ්‍රේණියට කුමන ආකාරයේ සමාජ තත්ත්වයක් තිබීවුණි ද යන්න මෙහි අරමුණ වේ. මෙම අධ්‍යයනයේ දී සාහිත්‍යය මූලාශ්‍රය මෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ද අධ්‍යයනය කරනු ලැබුණි. අනුරාධපුර යුගය තුළ පැවති මෙම කර්මාන්තය හා සම්බන්ධ වූ ජනතාව වෙනම ප්‍රදේශවල ජීවත් වූණි ද, ඔවුන් අමුද්‍රව්‍ය ලබා ගත් ප්‍රදේශ පිළිබඳව ද, හඳුනා ගත හැකි අතර ඔවුන් භාවිතා කළ උපකරණ හා ඔවුන්ට ලැබුණු සමාජ තත්ත්වය මෙම පර්යේෂණය තුළින් හෙළි කරගත හැකි විය.

ප්‍රමුඛ පද: මැටි කර්මාන්තය, මූලාශ්‍රය, ප්‍රදේශ